

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන හා අර්ධ ශිල්පීය තනතුරුවලට බඳවා ගැනීම

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවත්නා ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන (PL1-2016) හා අර්ධ ශිල්පීය (PL2-2016) තනතුරුවලට බඳවාගැනීම සඳහා සුදුසුකම්ලත් මධ්‍යම පළාතේ පදිංචි අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

01. බඳවාගනු ලබන තනතුරු:

- 1.1. ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවය- (PL1-2016)
- I. පාසල් කාර්ය සහයක
 - II. මුරකරු
 - III. සහය අරක්කුම්

- 1.2 ප්‍රාථමික මට්ටමේ අර්ධ ශිල්පීය සේවය-(PL2-2016)
- I. අරක්කුම්

- 1.1 බඳවා ගන්නා ශ්‍රේණිය : III වන ශ්‍රේණිය
- 1.2 තනතුරේ රාජකාරි ස්වභාවය : මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් කාර්ය සහයක, මුරකරු, සහය අරක්කුම් සහ අරක්කුම් තනතුරට පැවරෙන සියලුම රාජකාරි
- 1.3 තනතුරට අදාල වැටුප : 2016.02.25 දිනැති අංක 3/2016 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවය හා ප්‍රාථමික මට්ටමේ අර්ධ ශිල්පීය සඳහා අදාල මාසික වැටුප් පරිමාණය පහත පරිදි වේ.
- ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවය (PL1-2016)-
24,250-10x250-10x270-10x300-12x330-36,410/-ක් ද,
 - අර්ධ ශිල්පීය සේවය (PL2-2016) -
25,250-10x270-10x300-10x330-12x350-38,450/- ක් වේ.

02. (අ) සාමාන්‍ය සුදුසුකම්:

- I. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය
- II. අයදුම්කරුවන් යහපත් චරිතයකින් හා මනා ශාරීරික සෞඛ්‍යයෙන් යුක්ත විය යුතුය.
- III. 2018.08.31 දිනට පූර්වාසන්න වසර 03ක් මධ්‍යම පළාතේ ස්ථීර පදිංචිකරුවකු විය යුතුය.
- IV. අයදුම්පත් භාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18ට නොඅඩු හා අවුරුදු 45ට නොවැඩි විය යුතුය
- V. තනතුරට බඳවා ගැනීමට අවශ්‍ය වන සියලු සුදුසුකම්, අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය වන 2018.08.31 දින හෝ එදිනට පෙර සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.

(ආ) අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම්:

- I. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී යටත් පිරිසෙන් විෂයයන් 02කට සම්මාන සහිතව විෂයන් හයක් සමත්වීම.
- II. ප්‍රාථමික මට්ටමේ අර්ධ ශිල්පීය සේවය (අරක්කුම් තනතුර) සඳහා අයදුම් කිරීමේදී අදාළ තනතුරට නියමිත පරිදි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිගමනය කරනු ලැබ ඇති පරිදි ජාතික වෘත්තීය කුසලතාවන්හි (N.V.Q) අවම වශයෙන් දෙවන මට්ටමේ නිපුණතාවයක් ලබගෙන තිබීම,
හෝ
රජයේ/ පෞද්ගලික ආයතනයක අරක්කුම්වරයකු වශයෙන් වසර 03ක පළපුරුද්ද සලකා බලනු ලැබේ.

03. අයදුම්පත් සකස් කිරීම හා ඉදිරිපත් කිරීම

- 3.1 තනතුරු සඳහා අයදුම්කිරීමේදී, ඔබගේ කැමැත්ත පරිදි අයදුම්කරන තනතුර අදාල කොටුව තුළ සඳහන් කළ යුතුය.
- 3.2 මෙම නිවේදනයේ අවසානයේ දක්වා ඇති ආදර්ශ ආකෘතියට අනුව A4 ප්‍රමාණයේ කඩදාසිවල දෙපැත්තම ප්‍රයෝජනයට ගනිමින් තමන් විසින්ම ඉල්ලුම්පත්‍රය සකස් කරගත යුතුය. අංක 01 සිට 08.1 දක්වා අයිතමයන් 01 පිටුවේද අංක 08.2 සිට 12 දක්වා සියලුම අයිතමයන් 02 පිටුවේද ඇතුළත් වන පරිදි සෑම ආකාරයකින්ම සමාන වන පරිදි ඉල්ලුම්පත්‍රය සැකසිය යුතුය.
- 3.3 රජයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු, සාමදාන විනිශ්චයකාරවරයකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයකු, ප්‍රසිද්ධ නොකාරිස්වරයෙකු හෝ රු.32,870/-ක මාසික ආරම්භක මූලික වැටුපක් හෝ ඊට වැඩි වැටුපක් ලබන රජයේ ස්ථීර තනතුරක් දරන නිලධාරියකු විසින් අයදුම්පත්‍රයේ අපේක්ෂකයාගේ අත්සන සහතික කරනු ලැබ තිබිය යුතුය.
- 3.4 නිවරදිව සම්පූර්ණ කර නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. අයදුම්පත් ලැබී ඇති බව දන්වනු නොලබන අතර තැපැල්දී අස්ථානගතවන අයදුම්පත් සම්බන්ධව කෙරෙන කිසිදු පැමිණිල්ලක් සලකා බලනු නොලැබේ.
- 3.5 අයදුම්පත්භාර ගැනීමේ අවසන් දිනය වන 2018.08.31 වැනි දිනයට හෝ එදිනට පෙර අයදුම්පත් ඉදිරිපත්කර ඇති අයදුම්කරුවන් පමණක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.

04. අයදුම්පත් යොමු කිරීම

නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2018.08.31 වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ ලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, නව පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවනු ලබන කවරයේ වම්පස ඉහල කෙළවරේ අයදුම් කරනු ලබන තනතුර හා “මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පවතින පාසල්වල ශිල්පීය නොවන සේවය/අර්ධ ශිල්පීය සේවය සඳහා බඳවා ගැනීම-.....” යනුවෙන් පැහැදිලිව සඳහන් කර එවිය යුතුය.

05. අපේක්ෂකයාගේ අනන්‍යතාවය:

සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත්වන සෑම අයදුම්කරුවෙකුම තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද වලංගු ජාතික හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය යන ලේඛන වලින් එකක් ඉදිරිපත් කළ යුතුය

06. රජයේ පත්වීම් පාලනය කරන පොදු කොන්දේසි වලටද, මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පත්වීම් පාලනය කරන පොදු කොන්දේසි වලටද, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවා ගණයට අයත් සේවා ව්‍යවස්ථාවේ පනවා ඇති කොන්දේසි වලටද, එම ව්‍යවස්ථාවට කර ඇති හෝ මින් මතුවට කෙරෙන සංශෝධන වලටද යටත්ව තෝරාගනු ලබන අපේක්ෂකයන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවයේ පාසල් කාර්ය සහයක, මුරකරු, සහය අරක්කැම් තනතුරු හා අර්ධ ශිල්පීය සේවයේ අරක්කැම් තනතුර සඳහා පත් කරනු ලැබේ.

07. තෝරා ගනු ලබන අයදුම්කරුවන් නියම කරනු ලබන කාල සීමාවක් මධ්‍යම පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට එකඟ විය යුතුය.

08. මෙම නිවේදනයෙන් ආවරණය නොවන කිසියම් කාරණයක් වෙතොත් ඒ පිළිබඳව තීරණය කිරීමේ අයිතියද කිසියම් පුරප්පාඩුවලින් කොටසක් හෝ මුළුමනින්ම පිරවීම හෝ නොපිරවීම හෝ පිළිබඳව අවසන් තීරණය ගැනීමේ අයිතියද මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුය.

2018 අගෝස්තු මස 18 දින

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය, නව පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ.	ආර්.එම්.පී.එස්. රත්නායක ලේකම්, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය,
---	--

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික මට්ටමේ ශිල්පීය නොවන සේවයේ (PL1-2016)

තනතුරුවලට බඳවා ගැනීමේ අයදුම්පත්‍රය

අයදුම්කරන තනතුර	
-----------------	--

- මූලකරු සමග නම :..... (මයා/මිය/මෙනවිය)
- මූලකරු වලින් හැඳින්වෙන නම:.....

3. ජාතික හැඳුනුම්පත් අංකය :

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

4. උපන්දිනය

වර්ෂය

--	--	--	--

 මාසය

--	--

 දිනය

--	--

4.1 අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස

වර්ෂ

--	--

 මාස

--	--

 දින

--	--

- ස්ත්‍රී / පුරුෂ භාවය :.....
 - ස්ථිරලිපිනය:.....
-

6.1 පදිංචි දිස්ත්‍රික්කය:..... ග්‍රාම නිලධාරී කොට්ඨාශය :

6.2 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය :

6.3 මධ්‍යම පළාතෙහි පදිංචිව සිටින්නේ කවදා සිට ද:.....

7. දුරකථන අංකය : ස්ථාවර : ජංගම :

8. අධ්‍යාපන සුදුසුකම් :
 අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල :

8.1 පළමුවර

- විභාගයට පෙනී සිටි වර්ෂය :
- විභාග අංකය :
- සමත් වූ විෂයන් :

අ.අ	විෂය	සාමාර්ථය	අ.අ	විෂය	සාමාර්ථය
1.			6.		
2.			7.		
3.			8.		
4.			9.		
5.			10.		

8.2 දෙවන වර

- i. විභාගයට පෙනී සිටි වර්ෂය:
- ii. විභාග අංකය :
- iii. සමත් වූ විෂයන් :

අ.අ	විෂය	සාමාර්ථය	අ.අ	විෂය	සාමාර්ථය
1.			6.		
2.			7.		
3.			8.		
4.			9.		
5.			10.		

9. වෘත්තීය සුදුසුකම් :

10. ඔබ කවරදාක හෝ වෝදනාවක් සඳහා උපාධියකින් වරදකරු කරනු ලැබ තිබේද?

ඔව නැත

11. අයදුම්කරුගේ සහතිකය

- a. මෙම අයදුම්පත්‍රයේ මා විසින් සපයා ඇති තොරතුරු මාගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට සත්‍ය හා නිවැරදි බව ද,
- b. මා විසින් කරනු ලැබ ඇති මෙම ප්‍රකාශය අසත්‍ය බව ඔප්පු වුවහොත් මා සේවයට බඳවා ගැනීමට නුසුදුස්සකු වන බව හා පත්වීම් ලැබීමෙන් පසු එසේ ඔප්පු වුවහොත් සේවයෙන් පහ කරනු ලැබීමට යටත් බව ද, ප්‍රකාශ කරමි.
- c. මෙහි සඳහන් කිසිදු තොරතුරක් පසුව වෙනස් නොකරමි.

.....
දිනය

.....
අයදුම්කරුගේ අත්සන

12. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම

මෙම අයදුම්පත ඉදිරිපත්කරනු ලබන
මයා/මිය/මෙනවිය මා පෞද්ගලිකව දන්නා හඳුනා බවද, ඔහු/ඇය මා ඉදිරිපිටදී.....දින
අත්සන් කළ බවත් සහතික කරමි.

.....
සහතික කරන්නාගේ අත්සන සහ නිල මුද්‍රාව

සහතික කරන නිලධාරියාගේ නම:.....

තනතුර :.....

ලිපිනය :.....

දිනය :.....

**මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික මට්ටමේ අර්ධ ශිල්පීය සේවයේ (PL2-2016) තනතුරුවලට
බඳවා ගැනීමේ අයදුම්පත්‍රය**

අයදුම්කරන තනතුර	
--------------------	--

1. මූලකරු සමග නම :..... (මයා/මිය/මෙනවිය)
2. මූලකරු වලින් හැඳින්වෙන නම:

3. ජාතික හැඳුනුම්පත් අංකය :

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

4. උපන්දිනය

වර්ෂය

--	--	--	--

 මාසය

--	--

 දිනය

--	--

4.1 අයදුම්පත් භාරගන්නා අවසාන දිනට වයස

වර්ෂ

--	--

 මාස

--	--

 දින

--	--

5. ස්ත්‍රී / පුරුෂ භාවය :.....
6. ස්ථීර ලිපිනය:
- 6.1 පදිංචි දිස්ත්‍රික්කය : ග්‍රාම නිලධාරී කොට්ඨාශය :
- 6.2 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය :
- 6.3 මධ්‍යම පළාතෙහි පදිංචිව සිටින්නේ කවදා සිට ද:.....

7. දුරකථන අංකය : ස්ථාවර : ජංගම :

8. අධ්‍යාපන සුදුසුකම් :
අ.පො.ස. (සා/පෙළ) විභාග ප්‍රතිඵල :

- 8.1 පළමුවර**
- i. විභාගයට පෙනී සිටි වර්ෂය :
 - ii. විභාග අංකය :
 - iii. සමත් වූ විෂයන් :

අ.අ	විෂය	සාමාර්ථය	අ.අ	විෂය	සාමාර්ථය
1.			6.		
2.			7.		
3.			8.		
4.			9.		
5.			10.		

8.2 දෙවන වර

- i. විභාගයට පෙනී සිටි වර්ෂය:
- ii. විභාග අංකය :
- iii. සමත් වූ විෂයන් :

අ.අ	විෂය	සාමාර්ථය	අ.අ	විෂය	සාමාර්ථය
1.			6.		
2.			7.		
3.			8.		
4.			9.		
5.			10.		

9. වෘත්තීය සුදුසුකම් :

10. ඔබ කවරදාක හෝ වෝදනාවක් සඳහා උපාධියකින් වරදකරු කරනු ලැබ තිබේද?

ඔව නැත

11. අයදුම්කරුගේ සහතිකය

- a. මෙම අයදුම්පත්‍රයේ මා විසින් සපයා ඇති තොරතුරු මාගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට සත්‍ය හා නිවැරදි බව ද,
- b. මා විසින් කරනු ලැබ ඇති මෙම ප්‍රකාශය අසත්‍ය බව ඔප්පු වුවහොත් මා සේවයට බඳවා ගැනීමට නුසුදුස්සකු වන බව හා පත්වීම් ලැබීමෙන් පසු එසේ ඔප්පු වුවහොත් සේවයෙන් පහ කරනු ලැබීමට යටත් බව ද, ප්‍රකාශ කරමි.
- c. මෙහි සඳහන් කිසිදු තොරතුරක් පසුව වෙනස් නොකරමි.

.....
දිනය

.....
අයදුම්කරුගේ අත්සන

12. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම

මෙම අයදුම්පත ඉදිරිපත්කරනු ලබන
මයා/මිය/මෙනවිය මා පෞද්ගලිකව දන්නා හඳුනා බවද, ඔහු/ඇය මා ඉදිරිපිටදී.....දින
අත්සන් කළ බවත් සහතික කරමි.

.....
සහතික කරන්නාගේ අත්සන සහ නිල මුද්‍රාව

සහතික කරන නිලධාරියාගේ නම:.....

තනතුර :.....

ලිපිනය :.....

දිනය :.....